



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත්‍ර නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2017 මැයි මස 09 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 03 - 2017

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, අපේක්ෂිත පරිදි 2017 මාර්තු මාසයේ දී පැවති සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.9 දක්වා අඩු වූ අතර, කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනය ද පෙර මාසයේ දී වාර්තා කරන ලද සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.8 දක්වා අඩු විය. 2017 මාර්තු මාසයේ දී ඉහළ ගිය ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100) මගින් මනිනු ලබන උද්ධමනය ද 2017 අප්‍රේල් මාසයේ දී එවැනිම අඩු වීමක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2016 වසරේ දී සිදු කරන ලද බදු සංශෝධනවල පදනම් බලපෑම සහ සැපයුම් අංශයෙහි ඇති වන කෙටිකාලීන අවහිරතා හේතුවෙන් යම් මාසවල දී උද්ධමනයෙහි කිසියම් උච්චාවචන ඇති වුව ද, 2015 වසර අවසානයේ සිට මුදල් ප්‍රතිපත්තියෙහි සිදු කරන ලද ගැලපීම් හේතුවෙන් 2017 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මැදි තනි අගයක මට්ටම දක්වා ක්‍රමානුකූලව අඩු වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යෑමත් සමඟ, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයේ වාර්තා වූ සියයට 21.9 සිට 2017 පෙබරවාරි අවසානය වන විට සියයට 21.0

දක්වා සහ 2017 මාර්තු මස අවසානය වන විට සියයට 20.4 දක්වා ක්‍රමිකව පහළ ගියේය. කෙසේ වෙතත්, 2017 වසරේ පළමු මාස දෙක තුළ පුළුල් මුදල් සැපයුමේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයෙහි කිසියම් අඩු වීමක් දක්නට ලැබුණ ද, පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 වසර අවසානයෙහි පැවති සියයට 18.4 හා සැසඳීමේ දී 2017 මාර්තු මාසය අවසානය වන විට සියයට 20.0 ක ඉහළ අගයක පැවතිණ. ජාත්‍යන්තර බලශක්ති මිල ගණන් ඉහළ යෑම හා නියඟ තත්ත්වයෙහි බලපෑම් හේතුවෙන්, රාජ්‍ය සංස්ථා වෙත සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යෑම ද මෙයට අයත් වේ. නාමික සහ මූර්ත වෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය 2017 වසර අවසානය වන විට අපේක්ෂිත මට්ටම් දක්වා අඩු වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

විදේශීය අංශය සැලකූ විට, 2016 වසරේ පළමු මාස දෙක තුළ එ.ජ. ඩොලර් බිලියන 1.2 ක් වූ වෙළඳ ශේෂයෙහි සමුච්චිත හිඟය 2017 වසරේ පළමු මාස දෙක තුළ එ.ජ. ඩොලර් බිලියන 1.7 දක්වා තවදුරටත් පුළුල් විය. අපනයන ආදායම්වල පහළ යෑම සහ විශේෂයෙන් නියඟ තත්ත්වය හේතුවෙන් ආනයන වියදම්වල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම මෙමගින් පිළිබිඹු විය. 2017 වසරේ පළමු කාර්තුව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි කොටසක් වසා තිබුණ ද, වසරේ පළමු සිව් මස තුළ සංචාරක පැමිණීම සහ ඒ හා සම්බන්ධ ආදායම් තත්ත්වයේ ඉහළ යෑමක් දක්නට ලැබුණු අතර, වසරේ පළමු කාර්තුව තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කිසියම් දුරකට මන්දගාමී විය. මෙම මාසය තුළ දී රජය එ.ජ. ඩොලර් බිලියන 1.5 ක වටිනාකමින් යුතු 11 වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සියයට 6.2 ක් වූ හිතකර පොලී අනුපාතිකයක් යටතේ නිකුත් කළ අතර, ගත වූ මාස කිහිපය තුළදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙත මෙන්ම, කොළඹ කොටස් හුවමාරුව වෙත ද විදේශ ආයෝජන ප්‍රවාහ ගලා එනු දක්නට ලැබිණ. මෙම අරමුදල් ප්‍රවාහ සමඟ, රජය වෙත ලැබෙනුයේ අපේක්ෂිත අනෙකුත් මූල්‍ය ලැබීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම යටතේ අපේක්ෂිත තුන් වන වාරිකය ලැබීම හේතුවෙන් රටේ විදේශ සංචිත තත්ත්වය සහ ගෙවුම් ශේෂය යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වේ. දළ නිල සංචිත ප්‍රමාණය, 2016 වසරේ අවසානයෙහි පැවති එ.ජ. ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව 2017 අප්‍රේල් මස වන විට එ.ජ. ඩොලර් බිලියන 5.0 ක් වූ අතර, 2017 වසරේ මැයි මස 05 වන දින

වන විට එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.5 කින් අවප්‍රමාණය වී ඇත.

ඉහත කරුණු සලකා බලා, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 මැයි මස 08 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය අදහස් කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. අවශ්‍ය වුවහොත් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය තුළ දී සාර්ව ආර්ථික වර්ධනයන් සමීපව අධීක්ෂණය කරනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.25
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.75
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50